

පළමු වාර පරීක්ෂණය - 11 ශ්‍රේණිය - 2025
First Term Test - Grade 11 - 2025

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II
Business and Accounting Studies II

කාලය පැය 02 යි
02 Hour

නම / විභාග අංකය:
 Name/ Index No:

උපදෙස්:

- පළමු ප්‍රශ්නය අනිවාර්ය වේ.
- I කොටසෙන් ප්‍රශ්න දෙකක් සහ II කොටසෙන් ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න.
- පිළිතුරු සැපයිය යුතු මුළු ප්‍රශ්න සංඛ්‍යාව පහකි.

01. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පරිසර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු වන සසංක තම ප්‍රදේශයෙන් අධික ලෙස වැවෙන ඉලුක් ශාකය භාවිත කර පරිසර හිතකාමී ඇසුරුම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති උපාලි සේවකයෙකු ලෙස බඳවා ගත් අතර “ග්‍රීන් ලංකා” නමින් නගරාසන්නයේ තම පියාට අයත් ගොඩනැගිල්ලක 2025.01.01 ව්‍යාපාරය ආරම්භ කරන ලදී. ඔහු ජීවත් වන ප්‍රදේශය වියළි කලාපයට අයත් වීමත්, ඉතා විශාල ඉඩම් පිහිටා තිබීමත් හේතුවෙන් ඉතා පහසුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමට ඔහුට හැකිවිය.

මුදලින් රු. 600,000 ක් සහ රු. 400,000 ක බැංකු ණයක් ආරම්භක දිනයේ යෙදවූ අතර එදිනම රු. 300,000 ක් වටිනා යන්ත්‍ර මිලට ගන්නා ලදී.

2025 ජනවාරි මාසය තුළ සිදුවූ ගනුදෙනු පහත දැක්වේ.

අමුද්‍රව්‍ය ණයට ගැණුම්	රු. 15,000
අමුද්‍රව්‍ය මිලට ගැණුම්	රු. 50,000
රසායනික ද්‍රව්‍ය මිලට ගැනීම	රු. 15,000
විදුලි වියදම්	රු. 12,000
ප්‍රවාහන වියදම්	රු. 18,000
සේවක වැටුප් ගෙවීම්	රු. 25,000
අත්පිට ඇසුරුම් විකිණීම	රු. 100,000
ණයට ඇසුරුම් විකිණීම	රු. 60,000

අසිත තම නිෂ්පාදන පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ අතර ඇසුරුම් 2000 ක ඇණවුමක් විදේශීය ගැනුම්කරුවකුගෙන් දුරකථන මාර්ගයෙන් ලැබුණි. අසිත තම ව්‍යාපාරය පුළුල් කිරීමට තීරණය කළ අතර ඒ සඳහා අවශ්‍ය රු. 100,000 ක් වටිනා නව යන්ත්‍රයක් ග්‍රීන් වැලි සමාගමෙන් ණයට ගන්නා ලදී.

- i. අ) ඉහත සිද්ධියේ සඳහන් “ග්‍රීන් ලංකා” ව්‍යාපාරය නිෂ්පාදනයේ ස්වභාවය අනුව කුමන වර්ගයට අයත් වේ ද?
- ආ) ඉහත සිද්ධියේ සඳහන් උපකාරක සේවා දෙකක් නම් කර ඒ සඳහා නිදසුන් ලියන්න.

- ii. ඉහත සිද්ධිය ඇසුරෙන් නිෂ්පාදන සාධක දෙකක් දක්වා නිදසුන බැගින් ලියන්න.
- iii. අ) සැලසුම්කරණය හා සංවිධාකරණය සඳහා නිදසුන බැගින් ග්‍රීන් ලංකා ව්‍යාපාරය ඇසුරෙන් ඉදිරිපත් කරන්න.
ආ) ඉහත සිද්ධිය ඇසුරෙන් අලෙවිකරණ විවලාස් නම්කර, නිදසුනක් ඉදිරිපත් කරන්න.
- iv. අ) ග්‍රීන් ලංකා ව්‍යාපාරයට අදාළ අභ්‍යන්තර පරිසර සාධකයක් සහ බාහිර පරිසර සාධකයක් නම් කරන්න.
ආ) “ග්‍රීන් ලංකා” ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බව සසංක ප්‍රකාශ කරයි.
ඉහත ප්‍රකාශයට ඔබ එකඟ වන්නේ ද? හේතු දක්වන්න.
- v. 2025.01.01 දිනට මෙම ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය අගයන් සහිතව ලියා දක්වන්න.
- vi. අ) මෙම ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම්ගත කිරීමට අදාළව මූලික පොත් දෙකක් හා එයට අදාළ මූලාශ්‍ර ලේඛන දක්වන්න.
ආ) මෙම ව්‍යාපාරයේ යන්ත්‍ර ණයට ගැනීමට අදාළව ජ'නල් සටහන ඉදිරිපත් කරන්න.
- vii. 2025.01.31 දිනට අත ඉතිරි මුදල ගණනය කරන්න.
- viii. අ) මෙම ව්‍යාපාරයේ හිමිකම් අඩුවන ආකාරයෙන් ගනුදෙනුවක් ලියන්න.
ආ) ආදායම් ගිණුමක් හා වියදම් ගිණුමක් සඳහා නිදසුන මගින් ඉදිරිපත් කරන්න.
- ix. මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක් හා ජංගම වගකීමක් අගයන් සහිතව ලියන්න.
- x. ණයට ගැණුම් වලට අදාළ ද්විත්ව සටහන අගයන් සහිතව ලියන්න.

(ලකුණු 2x10=20)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

- මෙම කොටසින් ප්‍රශ්න දෙකක් තෝරාගෙන පිළිතුරු සපයන්න.

02. i. අ) භාණ්ඩ හුවමාරු ක්‍රමය අර්ථ දක්වන්න.
ආ) ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණක් ලියන්න. (ලකුණු 2)
- ii. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න දක්වන්න.
අ) නිෂ්පාදන සාදක භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසාය ලෙස වර්ග කළ හැක.
ආ) අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ක්‍රම වුවමනා වේ.
ඇ) ව්‍යාපාරවලට අවශ්‍ය අරමුදල් යොදවමින් අවදානම දරන්නේ හිමිකරුවන්ය.
ඉ) අයවැය ප්‍රතිපත්තිය අයත් වන්නේ නෛතික පරිසරයටයි. (ලකුණු 2)
- iii. රුවිනි තම ප්‍රදේශයේ ඇති පලතුරු රැස්කර ජෑම්, වට්ටි වර්ග සකස් කර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් කිහිපයකට අලෙවි කරයි. තම නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ රජයෙන් ලැබෙන සහන පොළී යටතේ එම මුදල් යොදාගෙන, තව සේවකයන් දෙදෙනෙක් එක් කරගනිමින් ඇය ව්‍යාපාරය වඩාත් පුළුල් කළාය.
අ) මෙම ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව දෙකක් නම් කරන්න.
ආ) එම පාර්ශවයන් ව්‍යාපාරය කෙරෙහි උනන්දුවීමට හේතුව බැගින් ලියන්න. (ලකුණු 2)

- iv. සුමේධ නගරයේ ජනප්‍රිය පාසල් කිහිපයකට ආසන්න ස්ථානයක ලිපිද්‍රව්‍ය හා ඡායාපිටපත් පහසුකම් සහිත පොත් අලෙවිසැලක් පවත්වාගෙන යයි. මෑතකදී රජයෙන් ලිපිද්‍රව්‍ය මත පනවන ලද බදු හේතුවෙන් ඔහුගේ ව්‍යාපාරික ආදායමට ද ඉතා විශාල බලපෑමක් එල්ල විය.
- අ) සුමේධගේ ව්‍යාපාරයේ අවස්ථාවක් හා තර්ජනයක් ලියන්න.
- ආ) ඉහත සිද්ධියට සම්බන්ධ බාහිර පරිසර සාධකයක් නම්කර, ඒ සඳහා නිදසුනක් ඉදිරිපත් කරන්න.

(ලකුණු 2)

(ලකුණු 2x4=8)

03. i. ව්‍යාපාරයක් යනු කුමක් ද? අර්ථ දක්වන්න. (ලකුණු 2)
- ii. පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න ලියන්න.
- අ) කේවලස්වාමී ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචියෙන් නෛතික පුද්ගලභාවය ලැබේ.
- ආ) සමූහකාරය රාජ්‍ය අංශයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයකි.
- ඇ) හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රු. 1000 ට වඩා අඩු වූ විට ලිඛිත ගිවිසුමක් පැවතීම අනිවාර්ය වේ.
- ඉ) සූර්ණ හෝ අර්ධ වශයෙන් රජය සතු ව්‍යාපාර දෙපාර්තමේන්තු වේ.
- (ලකුණු 2)
- iii. ඉංජනේරුවෙකු වන සහන්, විදුලියෙන් ක්‍රියාත්මක වන පිරිවැය අඩු ක්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඒ සඳහා ඔහුට විධිමත් නීත්‍යානුකූල රාමුවක් තුළ ව්‍යාපාර නාමයෙන් කටයුතු කළ හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවය පවතී.
- අ) ඉහත සිද්ධියට අනුව සහන්ට සුදුසු යයි ඔබ යෝජනා කරන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?
- ආ) ඔබ දැක්වූ ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසියක් හා අවාසියක් ලියන්න.

(ලකුණු 2)

- iv. අශිනි විසිතුරු මල් හා පලතුරු පැළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. ඇය තම ප්‍රචාරණ කටයුතු මුහුණු පොත හරහා සිදුකරන අතර ලැබෙන ඇණවුම් වලට අදාළ පැළ වර්ග කුරියර් සේවය ඔස්සේ පාරිභෝගිකයන්ට බෙදා හරී.
- අ) අශිනිගේ ව්‍යාපාරය විසින් භාවිත කෙරෙන උපකාරක සේවා දෙකක් නම් කරන්න.
- ආ) සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් ලියන්න.

(ලකුණු 2)

(ලකුණු 2x4=8)

04. i. ඉලක්ක වෙළෙඳපොළ හඳුන්වා දෙන්න. (ලකුණු 2)
- ii. පහත දැක්වෙන ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න ලියන්න.
- අ) භාණ්ඩවල තොග මිල බොහෝ විට සිල්ලර මිලට සාපේක්ෂව වැඩි වේ.
- ආ) අභ්‍යන්තර සන්නිවේදනයේ දී පණිවිඩය ලබන්නා හා යවන්නා අතර දුර අවම වේ.
- ඇ) වෙළෙඳපොළක් යනු ගැණුම්කරුවෙකු හා විකුණුම්කරුවෙකු හමුවන නිශ්චිත ස්ථානයයි.
- ඉ) වට්ටම් ලබාදීම අලෙවිකරණයේ ප්‍රවර්ධනයට අයත් වේ.
- (ලකුණු 2)
- iii. දුලන පෙරේරා මහජන බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යන ගිණුම් හිමියෙකි. ඔහු විසින් ලංකා බැංකු ගිණුම් හිමියෙකු වන විසුර ඉදුම්ණ වෙත රු. 50,000 ක් වටිනා චෙක්පතක් නිකුත් කරන ලදී. ඉහත සිදුවීමට අදාළව,
- අ) අණකරු, අණලදු හා ආදායකයා නම් කරන්න.
- ආ) ජංගම ගිණුමක් පවත්වාගෙන යාමේ වාසි දෙකක් දක්වන්න.

(ලකුණු 2)

- iv. මලිෂා සම් ඇසුරෙන් අත් බැග් නිපදවා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළාය. ඇයගේ ව්‍යාපාරය සඳහා පළපුරුදු සේවකයෙක් බඳවා ගත් අතර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරණය කිරීමට මලිෂා අපේක්ෂා කරයි.
- අ) ඉහත සිද්ධියේ ඇතුළත් කළමණාකරණ කාර්යක් හා අලෙවි කරන විචල්‍යයක් නම් කරන්න.
- ආ) ඉහත 'අ' හි ඔබ සඳහන් කළ අවස්ථා දෙක සඳහා නිදසුන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන්න.

(ලකුණු 2)

(ලකුණු 2x4=8)

II කොටස - ගිණුම්කරණය

- මෙම කොටසින් ප්‍රශ්න දෙකක් තෝරාගෙන පිළිතුරු සපයන්න.

05. i. ගිණුම්කරණයේ මූලික අරමුණ ලියන්න. (ලකුණු 2)

ii. පහත ගනුදෙනු සඳහා නිවැරදි ද්විත්ව සටහන ලියන්න.

අ. බැංකු ණය ලැබුනා රු. 100,000

ආ. භාණ්ඩ තොග ණයට විකුණුම් රු. 25,000

iii. පහත සඳහන් ශේෂ 2025.01.01 දින රිසිදුගේ ව්‍යාපාරයේ දක්නට ලැබුණි.

යන්ත්‍ර රු. 200,000

තොගය රු. 100,000

මුදල් රු. 80,000

ණයගැති රු. 50,000

ණය හිමි රු. 40,000

ජනවාරි මාසය තුළ පහත සඳහන් ගනුදෙනු සිදුවිය.

අ. උපාලිගෙන් භාණ්ඩ තොග ණයට ගැණුම් රු. 18,000

ආ. බැංකු ණයක් ලැබුනා රු. 250,000

ඇ. රු. 15,000 ක් වටිනා තොගයක් රු. 18,000 ණයට විකිණීම

ඈ. දුරකථන වියදම් ගෙවීම රු. 3,000

අවශ්‍යවන්නේ,

ඉහත ජනවාරි මාසය තුළ සිදුවූ ගනුදෙනු පහත ගිණුම්කරණ සමීක්ෂණයට ඇතුළත් කරන්න.

(ලකුණු 4)

ගනුදෙනුව	වත්කම්				හිමිකම්	වගකීම්	
	යන්ත්‍ර	තොග	ණයගැති	මුදල්		බැංකු ණය	ණය හිමියෝ
අ)							
ආ)							
ඇ)							
ඈ)							

iv. උදිතගේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ සිදුවූ ගනුදෙනු පහත දැක්වේ.

01/08 දිනෙන්ගෙන් භාණ්ඩ තොග ණයට ගැනුම් ඉන්වොයිස් අංක 128

1kg ක් රු. 230 බැගින් සීනි 25kg

1kg රු. 400 බැගින් පරිස්පු 15 kg

අඩු කළ වෙළඳ වට්ටම 20%

01/20 සුනෙන්ගෙන් භාණ්ඩ තොග ණයට ගැනුම් ඉන්වොයිස් අංක 25

1 ක් රු. 350 බැගින් සිසිල්බීම බෝතල් 20

1 ක් රු. 500 බැගින් බිස්කට් පැකට් 15

අඩුකළ වෙළඳ වට්ටම 15%

අවශ්‍ය වන්නේ,

අ) ඉහත ගනුදෙනු අසුරෙන් ගිණුම් ජ'නලය පිළියෙල කරන්න.

ආ) එම ගනුදෙනු ජෙරයට පිටපත් කරන්න.

(ලකුණු 4)

06.

i. පහත ගනුදෙනු සඳහා අදාළ වන මූලික සටහන් පොත් දක්වන්න.

අ) අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන ගිය භාණ්ඩ තොගය රු. 1200

ආ) භාණ්ඩ තොග ණයට විකිණීම රු. 25,000

(ලකුණු 2)

ii. පහත ගනුදෙනු සඳහා පොදු ජ'නල් සටහන පිළියෙල කරන්න.

2025.03.05 ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා සී/ස ලිඳුල සමාගමෙන් යන්ත්‍රයක් මිලට ගත්තා රු. 75,000

(ලකුණු 2)

iii. අමරසිංහගේ ව්‍යාපාරයේ 2025 පෙබරවාරි 01 දිනට සුළු මුදල් ගිණුමේ ශේෂය රු. 300 වූ අතර එදින ප්‍රධාන මුදල් භාරකරුගෙන් රු. 1700 ක් ලැබුණි. පෙබරවාරි මාසයේ පහත ගෙවීම් සිදුකරන ලදී.

2/5	ගමන් ගාස්තු	රු. 150
2/10	සංග්‍රහ වියදම්	රු. 220
2/16	නිමල්ට ගෙව්වා	රු. 450
2/20	තැපැල් ගාස්තු	රු. 130
2/27	මුද්දර හා කවර	රු. 150

අවශ්‍යවන්නේ,

අ) පෙබරවාරි මාසය සඳහා සුළු මුදල් පොත පිළියෙල කරන්න.

ආ) කාලච්ඡේදය අවසානයේ අග්‍රිමය ප්‍රතිපූරණය කරන්න.

(ලකුණු 4)

iv. දකුණුගේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ බැංකු ගිණුම ආශ්‍රිත ගනුදෙනු පහත දැක්වේ.

01/01 ශේෂය ඉ/ගෙ රු. 20,000

01/08 ණයගැති සවිත්තගෙන් චෙක්පතක් ලැබුනා (අං. 485) රු. 20,000
දුන් වට්ටම රු. 200

01/10 ණය හිමි තාරුකට චෙක්පතකින් ගෙව්වා (අං. 128) රු. 18,500
ලද වට්ටම රු. 500

01/12 අංක 485 දරණ චෙක්පත බැංකුවේ තැන්පත් කළා

01/16 දුරකථන වියදම් චෙක්පතකින් ගෙව්වා රු. 3500 (අංක 129)

01/23 ණයගැති රවීෂගෙන් ලද (අංක 692) චෙක්පත රු. 12600. දුන් වට්ටම 400 කි.
එම චෙක්පත ලද අවස්ථාවේ දී ම බැංකුවේ තැන්පත් කළා.

01/27 දුරකථන වියදම් සඳහා නිකුත් කරන ලද (අංක 129) චෙක්පත අගරු වන ලදී.

අවශ්‍යවන්නේ,

ඉහත ගනුදෙනු බැංකු ගිණුමේ සටහන් කර ජනවාරි 31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න.

(ලකුණු 4)

(ලකුණු 12)

07.

i. පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයේ වාසි දෙකක් ලියන්න.

ii. ඉසුරුගේ ව්‍යාපාරයේ 2025.01.31 දින පහත ශේෂ දක්නට ලැබුණි.

	රු.
ණය ගැතියෝ	50,000
මුදල් ශේෂය	70,000
ගොඩනැගිලි	100,000
ඉඩම්	200,000
බැංකු ණය	80,000
බැංකු අයිරාව	5,000

අවශ්‍ය වන්නේ,

ඉහත තොරතුරු ඇසුරෙන් 2025.01.31 දිනට ශේෂ පිරික්සුම පිළියෙල කරන්න.

(ලකුණු 2)

- iii. පහත දැක්වෙන්නේ සාලියගේ ව්‍යාපාරයේ 2025.01.31 දිනට පිළියෙල කරන ලද බැංකු ගිණුම හා බැංකු ප්‍රකාශයයි.

බැංකු ගිණුම				බැර			
දිනය	විස්තර	ස සි	වටිනාකම රු.	දිනය	විස්තරය	ස සි	වටිනාකම රු.
01/01	ශේෂය ඉ/ගෙ		50,000	01/07	කවිඳු (10)		15,000
01/05	චෙක් තැන්පතු (110)		10,000	01/09	දුලානි (11)		5,000
01/30	චෙක් තැන්පතු (55)		20,000	01/11	දීපාල් (12)		12,000
01/31	චෙක් තැන්පතු (20)		30,000	01/15	කවිත්මා (13)		13,000
				01/31	ශේෂය ප/ගෙ		65,000
			110,000				110,000
	ශේෂය ඉ/ගෙ						
02/01			65,000				

දිනය	විස්තරය	හර	බැර	ශේෂය
1/1	ශේෂය ඉ/ගෙ			50,000
1/7	චෙක් තැන්පතු (110)		10,000	60,000
1/9	කවිඳු (10)	15,000		45,000
1/11	දුලානි (11)	5,000		40,000
1/15	බැංකු ගාස්තු	200		39,800
1/17	ස්ථාවර නියෝග - රක්ෂණ	9,800		30,000
1/30	ණයගැති ප්‍රේෂණ		10,000	40,000
1/31	ලාභාංශ		22,000	62,000

අවශ්‍ය වන්නේ,

අ) සංශෝධිත බැංකු ගිණුම

ආ) බැංකු සැසඳුම් ප්‍රකාශනය

(ලකුණු 4)

- iv. ඉෂාන්ගේ ව්‍යාපාරයේ 2024 දෙසැම්බර් 31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම හර හා බැර තීරු සමාන නොවූ අතර වෙන අවිනිශ්චිත ගිණුමට සටහන් කරන ලදී.

පසුව පහත වැරදි සොයාගෙන ඇත.

අ) රු. 12,500 ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වලින් මගහැර ඇත..

ආ) පොලී ආදායම් ලැබීම් රු. 6500 මුදල් පොතේ පමණක් සටහන් වී ඇත.

ඇ) ණයට ගැනුම් රු. 8000 ගිණුම් දෙකෙහිම බැර පැත්තේ සටහන් කර ඇත.

අවශ්‍ය වන්නේ,

අ) ඉහත වැරදි නිවැරදි කිරීමට අදාළ ජ'නල් සටහන

ආ) ශේෂ පිරික්සුමේ වෙනස දැක්වමින් අවිනිශ්චිත ගිණුම.

(ලකුණු 4)

(ලකුණු 12)